

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සීමාසහිත සීනෝර් පදනමේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, පදනමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, පදනම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය පදනම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා පදනමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

පදනමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, පදනමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් පදනමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ පදනමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා

ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ පදනමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, පදනම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) තොග පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 - ප්‍රමිතයේ 28 පරිච්ඡේදය ප්‍රකාරව සෑම වර්ෂයක් අවසානයේදීම පවතින තොගයෙහි ශුද්ධ උපලබ්ධි අගය පිළිබඳ නව තක්සේරුවක් කර ඒ අනුව තොගයෙහි අගය ගැලපීම් කර නොතිබුණි.	ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩලයද දැනුවත් කර ක්‍රියාමාර්ග ගන්නා බව	ප්‍රමිතය ප්‍රකාරව තොගවල ශුද්ධ උපලබ්ධි අගය පිළිබඳව නව තක්සේරුවක් කර මූල්‍ය ප්‍රකාශනයේ ඒ සඳහා අවශ්‍ය ජර්නලික පද්ධතිවල වෙන්කිරීමක් සිදුකළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 02 ප්‍රකාරව සංවලනය නොවන හා හානි වූ රු.8,803,275 ක තොග සම්බන්ධයෙන් හානිකරණය සඳහා වෙන් කිරීම් සිදුකර නොතිබුණි.	ඉදිරියේදී අධ්‍යක්ෂ මණ්ඩලයද දැනුවත් කර ක්‍රියාමාර්ග ගන්නා බව	ප්‍රමිතය ප්‍රකාරව හානිකරණයට යටත් වූ වත්කම්වල ධාරණ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුළ හෙළිදරව් කළ යුතුය.
(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16 (LKAS 16-දේපල පිරිසිදු හා උපකරණ) හි 51 වන ඡේදය ප්‍රකාරව වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය අඩු තරමින් සෑම මුදල් වර්ෂයක් අවසානයේ දීම සමාලෝචනය කළ යුතු වුවත් 2020 දෙසැම්බර් 31 දිනට ශුද්ධ පොත් අගය ශුන්‍ය වූ රු. 78,324,381ක දේපල පිරිසිදු හා උපකරණ සඳහා අවශේෂ වටිනාකම හෝ ප්‍රයෝජනවත් ජීවිත කාලය සමාලෝචනය කර නොතිබුණි.	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව	ප්‍රමිතය ප්‍රකාරව වත්කමක අවශේෂ වටිනාකම සහ ප්‍රයෝජනවත් ජීවිත කාලය අඩු තරමින් සෑම මුදල් වර්ෂයක් අවසානයේ දීම සමාලෝචනය කළ යුතුය.
(ඈ) රු.135,000,000 ක්වූ සීමාසහිත සීනෝර් ඔරියන්ට පර්ල් සී ග්‍රූප් අවන්හල පිහිටි රු.2 යි පර්චස් 12ක් වූ ඉඩම හා රු.115,000,000 ක්වූ මට්ටක්කුලිය යාත්‍රාගනයේ බදු දී ඇති වර්ග අඩි 25,000ක ගබඩාව ප්‍රමිත 40 හි 75 හා 79 ඡේද ප්‍රකාරව ආයෝජන, වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරනු වෙනුවට, දේපල පිරිසිදු හා උපකරණ යටතේ දක්වා තිබුණි.	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව	ප්‍රමිතය ප්‍රකාරව දිගින් දිගටම ආදායම් ලබන වත්කම් ආයෝජන වත්කම් ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19 හි ඡේද අංක 120 අනුව සේවක ප්‍රතිලාභ වෙන්කිරීම් ගණනය කිරීමට යොදා ගත යුතු මූලික මූලධර්ම වන සේවක ප්‍රතිලාභ වියදම්වලට අදාළ වර්තමාන සේවා පිරිවැය, වර්ෂයට අදාළ පොළී පිරිවැය හා උපකල්පන වෙනස් වීම නිසා ඇති වූ ආයුගණක ප්‍රතිලාභ/අලාභ වගකීම හෙළිදරව් කර නොතිබුණු අතර ඡේද අංක 93අ අනුව උපකල්පන වෙනස් වීම නිසා ඇති වූ ආයුගණක ප්‍රතිලාභ/අලාභ වගකීම අනෙකුත් විස්තීර්ණ ආදායම තුළ හඳුනා ගෙන ද නොතිබුණි.
 

ඉදිරියේදී ක්‍රියාමාර්ග බව	ගන්නා	ප්‍රමිතය ප්‍රකාරව සේවක ප්‍රතිලාභ වෙන්කිරීම් ගණනය පිළිබඳව ආයුගණක ප්‍රතිලාභ/අලාභ වගකීම හෙළිදරව් කිරීම ද එය අනෙකුත් විස්තීර්ණ ආදායම තුළ හඳුනා ගැනීම ද කළ යුතුය.
---------------------------	-------	--
  
- (ඉ) රු.1,961,850 ක ශ්‍රී බංගලාස් බෝට් බද්ධ ව්‍යාපාරයේ ආයෝජනය ජංගම නොවන වත්කම් යටතේ හා වෙනත් ගෙවිය යුතු ශේෂය තුළ භානිකරණ අලාභ ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ගිණුම්ගත කර තිබුණි. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 36 හි 126 අනුව භානිකරණයට යටත් වූ වත්කම්වල ධාරණ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හෙළිදරව් කළයුතු වුවත් එසේ දක්වා නොතිබුණු බැවින් ආයෝජන ලෙස දක්වා තිබුණු ශ්‍රී බංගලාස් බෝට්වල ආයෝජන අගය වැඩියෙන් පෙන්නුම් කර තිබුණි.
 

ඉදිරියේදී ක්‍රියාමාර්ග බව	ගන්නා	ප්‍රමිතය ප්‍රකාරව භානිකරණයට යටත් වූ වත්කම්වල ධාරණ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හෙළිදරව් කළයුතුය.
---------------------------	-------	---
  
- (ඊ) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් යටතේ නෝර්ත් සී පුද්ගලික සමාගම නමින් 2011 වර්ෂයේ සිට පැවත එමින් තිබුණු රු.9,204,498 ක ශේෂය වෙනුවෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත - SLFRS 9 හි 5.5 ඡේදය ප්‍රකාරව භානිකරණ අලාභ හඳුනාගෙන නොතිබුණි.
 

ඉදිරියේදී ක්‍රියාමාර්ග බව	ගන්නා	ප්‍රමිතය ප්‍රකාරව භානිකරණයට යටත් වූ වත්කම්වල ධාරණ අගය මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ හෙළිදරව් කළ යුතුය.
---------------------------	-------	--

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 දෙසැම්බර් 31 දිනට රු.34,354,796 ක් වූ වෙළඳ ණයගැති ශේෂය තුළ ණයගැතියන් 39 දෙනෙකුට අදාළ එකතුව රු.22,920,383ක් වූ සෘණ ශේෂයන් පැවතිය ද අදාළ ශේෂයන්වල පැවැත්ම හා නිරවද්‍යතාවය විගණනයේ දී තහවුරු කරගැනීමට නොහැකි විය.	2020 වර්ෂයේදී පැවති සෘණ ශේෂ සඳහා ක්‍රියාමාර්ග ගත් බවත් පවතින මෙම ශේෂයන් සඳහා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව	නිවැරදිව ණයගැතියන් ගිණුම්ගත කළ යුතුය.
(ආ) 2015, 2016, 2017, 2019 හා 2020 වර්ෂයන්ට අදාළ විගණන පාරිශ්‍රමිකවල එකතුව වූ රු.2,097,100ක් ගෙවිය යුතු විගණන ගාස්තු ලෙස පෙන්නු වෙනුවට රු.586,000ක් පමණක් ගෙවිය යුතු ලෙස පෙන්නා රු.1,511,100 ක් වෙළඳ ණයහිමි ලෙස දක්වා තිබුණි.	අදහස් දක්වා නැත.	විගණන නිවැරදිව ගත කිරීම් ගාස්තු ගිණුම් කළ යුතුය.

- (ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ දේපල පිරියත හා උපකරණවල මුළු ක්ෂය ප්‍රමාණය රු.34,468,137ක් වුවද ආදායම් ප්‍රකාශනයට අනුව ආදායමට එරෙහිව ලියාහරින ලද ක්ෂය ප්‍රමාණය රු.17,028,850ක් වීම හේතුවෙන් වාර්ෂික අලාභය රු.17,439,287ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) 2007 වර්ෂයේ සිට 2014 වර්ෂයන්ට අදාළව වූ රු.2,466,894 ක ආර්ථික සේවා ගාස්තු 2019 වර්ෂයේ දී ගෙවිය යුතු ආදායම් බදු සඳහා හිලව් කිරීමේ කාලය ඉක්මවා ගොස් තිබුණු බැවින් වියදමක් ලෙස කපා හළ යුතුව තිබුණ ද ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු ගිණුමට හරකර තිබුණි. ඒ හේතුවෙන් ගෙවිය යුතු ආර්ථික සේවා ගාස්තු ගිණුමේ ශේෂය හා රඳවාගත් අලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඉ) අනෙකුත් ගෙවිය යුතු දෑ යටතේ එකතු කළ අගය මත බදු රු.18,518,684 ක් ලැබිය යුතු ශේෂයක් ලෙස දක්වා තිබුණි.
- ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා ස්ථාවර වත්කම් ක්ෂය නිවැරදිව ගැලපිය යුතුය.
- 2019 වර්ෂයට අදාළව ආදායම් බදු ගණනයේදී ගෙවිය යුතු ආදායම් බදු ගිණුමෙන් හිලව් කිරීම නිවැරදි කර ඇති බව නිවැරදි කර වියදමක් ලෙස කපා හළ යුතුය.
- ඉදිරියේදී නිවැරදි කරනු නිවැරදිව ගිණුම්ගත කිරීම කළ යුතුය.

1.5.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම	අනුරූපී වාර්තා අනුව වටිනාකම	වෙනස	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	රු.	රු.	රු.		
(අ) ආයෝජන දේපල ආදායම්	16,030,000	16,200,000	170,000	පිළිතුරු නැත	මූල්‍ය ප්‍රකාශනවල සටහන් නිවැරදි විය යුතුය.
(ආ) මුදල් ප්‍රවාහ ප්‍රකාශනය					
• ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ	30,308,312	30,889,606	581,294	පිළිතුරු නැත	මුදල් ප්‍රවාහ ප්‍රකාශනය නිවැරදිව ගැලපිය යුතුය .
• අවසාන මුදල් හා මුදල් වලට සමාන දෑ	118,876,125	8,210,239	110,665,886		
	26,000,000	-	260,000,000		
• කෙටිකාලීන ආයෝජන					
• දේපල පිරියතෙහි උපකරණ වලට අදාළ ක්ෂය	29,051,182	17,028,850	12,022,332		

(ඇ)	තැන්පතු ගිණුම්		38,632,259	40,582,517	1,950,258	වර්ෂය අවසානයට අදාළ ජර්නල් අගය උපලේඛනයට ඇතුළත් කර නැති බව .	මූල්‍ය ප්‍රකාශයේ සඳහන් අගයට අදාළව උපලේඛන ඉදිරිපත් කළ යුතුය.
(ඈ)	ශේෂ සනාථන ණයහිමි ශේෂ 02	ලද	1,583,598	2,351,654	768,056	පිළිතුරු නැත	මූල්‍ය ප්‍රකාශන හා ශේෂ සනාථන වාර්තා අතර වටිනාකම් සසඳා වෙනසට හේතු පරීක්ෂා කර නිවැරදි අගය ගිණුම්ගත කළ යුතුය.
(ඉ)	සේවක වෙන්කිරීම	ප්‍රතිලාභ	2,508,538	3,622,717	1,114,179	පිළිතුරු නැත	ලේඛනය සමඟ පවතින වෙනස සැසඳීම් කර නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

**1.5.4 අධිකාරි බලය නොලත් ගනුදෙනු**

අධිකාරි බලය නොලත් ගනුදෙනු පිළිබඳ විස්තරය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියකින් තොරව එකතුව රු.3,653,360ක් වූ ණයහිමි ශේෂ 77ක් විවිධ ආදායම් ගිණුමට බැර කර තිබුණි.	අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන ඇති බව .	ඉදිරිපත් කර ඇති අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවෙන් මෙම ශේෂය සඳහා ආවරණයක් ලැබී නැති බැවින් නිවැරදිව අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතුය.
(ආ) ගෙවිය යුතු තැන්පතු ගිණුමෙන් රු.1,950,258ක් කේවල ශේෂ ලැයිස්තුවක් පිළියෙල කිරීමකින් තොරව හා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව විවිධ ආදායම් ගිණුමට බැර කර තිබුණි.	පිළිතුර රු.1,868,196ක් කේවල ශේෂ ලැයිස්තුවක් පිළියෙල කර ඉදිරිපත් කර ඇත.	සමඟ සඳහා ශේෂ පිළියෙල කර විධිමත් අනුමැතියකින් පමණක් ලියා හැරීම් කළ යුතුය.

1.5.5 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂයය	මුදල	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	රු.			
(අ) එකතුකළ අගය මත බදු	11,719,949	ලිඛිතමය සාක්ෂි	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව .	එකතුකළ අගය මත බදු ශේෂයෙහි පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ආ) ජාතිය ගොඩනැගීමේ බදු	10,406,699	ලිඛිතමය සාක්ෂි	සාක්ෂි යම් ප්‍රමාණයක් පදනම සතුව පවතින බව .	ජාතිය ගොඩනැගීමේ ශේෂයෙහි පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ඇ) අනෙකුත් ගෙවිය යුතු දෑ				
i. යාපනය වන්දි ගිණුම	118,570	ලිඛිතමය සාක්ෂි	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇත	ගෙවිය යුතු තැන්පතු තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
ii. රඳවාගැනීම්	2,938,166			
iii. නොඉල්ලූ වැටුප් හා වේතන	364,711			
iv. නොඉල්ලූ පාරිභෝගික	412,620			
(ඈ) විකුණුම් අත්තිකාරම්	60,973,187	උපලේඛන	පිළිතුරු සපයා නැත	ගෙවිය යුතු විකුණුම් අත්තිකාරම් තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ඉ) 2007 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා වූ අනෙකුත් ලැබිය යුතු ශේෂ 04	2,285,437	ලිඛිතමය සාක්ෂි	මෙම ශේෂයන් නිරවුල් කර ගැනීමට අපහසු හෙයින් අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය වෙන් කිරීම් කරන බව .	මූල්‍ය ප්‍රකාශයේ දැක්වෙන අනෙකුත් ලැබිය යුතු ශේෂයෙහි පැවැත්ම තහවුරු කර ගැනීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

(ඊ)	ණයහිමි කේවල ශේෂ 64	25,168,186	ශේෂ සනාථන	ශේෂ සනාථන ලිපි ගෙන්වා ගැනීම සඳහා ණයහිමියන් වෙත ලිපි යවා ඇති බව .	ණයහිමි කේවල ශේෂ සනාථන කැඳවීමට කටයුතු කළ යුතුය.
(උ)	ණය ගැති ශේෂ 197	34,354,796	ශේෂ සනාථන	පිළිතුරු සපයා නැත.	ණයගැති කේවල ශේෂ සනාථන කැඳවිය යුතුය.
(ඌ)	අනෙකුත් ගෙවිය යුතුදැ- සී. එල්.එච්.සී ආරක්ෂක	1,144,306	ශේෂ සනාථන	අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර එම උපදෙස් මත ඉදිරියේදී කටයුතු කරන බව .	ශේෂ සනාථන කැඳවිය යුතුය.
(එ)	ලැබිය යුතු රඳවා තබා ගැනීමේ බදු	1,119,029	රඳවා ගැනීමේ බදු සහතික	පදනම සතුව තොරතුරු නොමැති බව .	බදු සහතික ඉදිරිපත් කළ යුතුය.
(ඒ)	මත්තුමගල ඉඩමෙහි ආයෝජන ආදායම	2,700,000	පැවරීමට අදාල අනුමැතිය	අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර එම උපදෙස් මත ඉදිරියේදී කටයුතු කරන බව දන්වා ඇත.	ලංකා ඩිවර සංස්ථාව මඟින් මෙම ඉඩම සීමාසහිත සීනෝර් පදනම වෙත ලබාදීමට අදාලව හා තෙවන පාර්ශවයකට කුලී පදනමක් යටතේ පැවරීමට අනුමැතිය ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

අනෙකුත් ලැබිය යුතු දෑ යටතේ පෙන්වා තිබුණු ඩිවර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද දික්ඕවිට ඩිවර වරාය ව්‍යාපෘතියට අදාල කාර්යයන් වෙනුවෙන් 2015 හා 2017 වර්ෂ වලදී රඳවා ගන්නා ලද පිළිවෙලින් රු.1,757,057ක් හා රු.1,770,766ක් ලෙස එකතුව රු.3,527,824ක් වූ මුදල අයකර ගැනීමට ආයතනය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

අදාළ ආයතන වෙතින් විමසීම් කළද නිසි පිළිතුරක් නොලද නිසා අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර එම උපදෙස් මත ඉදිරියේදී කටයුතු කරන බව .

දිගු කාලයක් තිස්සේ පැවති ගෙවිය යුතු මුදල් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2008 වර්ෂයේ සිට 2017 වර්ෂය දක්වා කාලයට අදාළව ගෙවිය යුතු රඳවා ගැනීම් ලෙස දක්වා ඇති එකතුව රු.3,103,068ක් වූ ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී කටයුතු කරන බව .	දිගු කාලයක් තිස්සේ පැවති ගෙවිය යුතු මුදල් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.3 අත්තිකාරම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2020 දෙසැම්බර් 31 දිනට පැවති රු.14,140,125 ක් වූ අත්තිකාරම් තුළ 2003 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා කාලයට අදාළ රු.8,878,264 ක් වූ අත්තිකාරම් ශේෂයන් පැවතිය ද අදාළ ශේෂයන් අයකර ගැනීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ගයන් මේ දක්වා ගෙන නොතිබුණි.	ඉදිරියේදී කටයුතු කරන බව .	අත්තිකාරම් ශේෂය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) මාළු දැල් නිපදවීමට පුද්ගලික ආයතනයකට උපකොන්ත්‍රාත් පදනම යටතේ 2011 වර්ෂයේදී ලබාදුන් අමුද්‍රව්‍ය වටිනාකමෙන් රු.4,909,775ක් අනෙකුත් ලැබිය යුතු දෑ ලෙස මූල්‍ය ප්‍රකාශනවල වර්ෂ 09ක කාලයක සිට අඛණ්ඩව පැවතියද අදාළ ශේෂය අයකර ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් පදනම විසින් ගෙන නොතිබුණි.	අදාළ ආයතනය වෙතින් විමසීම් කළද එවැනි ගෙවීමක් ඔවුන් විසින් සිනෝර් වෙත ගෙවීමට නොමැති බව දන්වා ඇති නිසා අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය වෙන් කිරීම් සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව .	විධිමත් පරීක්ෂණයක් පවත්වා දිගු කාලයක් නොපියවා තිබූ අත්තිකාරම් ශේෂය පියවා ගැනීමට ක්‍රියාමාර්ග ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සාංඝමික සංස්ථා පත්‍රය 3.3 හා 3.5 ඡේද	සී/ස සී-නෝර් පදනම අයිස් නිෂ්පාදනය, සාගර නිෂ්පාදන පැකට් කිරීම, චිකුණුම්කරණය සහ අපනයනය, මසුන් දැල් නිෂ්පාදනය කිරීම සහ බෝට්ටු නිෂ්පාදනය හා බෙදාහැරීම යන කටයුතුවල නිරත විය යුතු	පිළිතුරු සපයා නැත	පදනම පරමාර්ථ ඉටුකරගැනීමට කටයුතු කළ යුතුය.

වුවත් ඉන් බැහැරව  
බෝට්ටු නිෂ්පාදනය  
පමණක් සිදුකර තිබුණෙන්  
පදනම පිහිටුවීමේ  
පරමාර්ථවලින් බැහැරව  
කටයුතු කරන බව  
නිරීක්ෂණය විය.

(ආ) සාංඝමික ව්‍යවස්ථාවලිය

- |      |  |  |  |  |
|------|--|--|--|--|
| (i)  | 53 ඡේදය  | වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විය යුතු බව දක්වා තිබුණ ද 2018, 2019 හා 2020 වර්ෂවල එකී මහා සභා රැස්වීම් පවත්වා නොතිබුණි.  | පිළිතුරු සපයා නැත  | සාංඝමික ව්‍යවස්ථාවලිය ප්‍රකාරව වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විය යුතුය.                        |
| (ii) | 58 ඡේදය  | වාර්ෂික මහා සභා රැස්වීමේ දී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් පදනමේ සභාපතිවරයා පත්කළ යුතු වුවත් සභාපතිවරයා පත්කිරීම ඒ අනුව සිදුකර නොතිබුණි.  | පිළිතුරු සපයා නැත  | සාංඝමික ව්‍යවස්ථාවලිය ප්‍රකාරව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් පදනමේ සභාපතිවරයා පත්කළ යුතුය. |
| (ඇ)  | 1958 අංක 15 දරන සේවක අරමුදල් (සංශෝධිත) අර්ථසාධක පනත      | කිසියම් මාසයක සේවක අර්ථසාධක අරමුදලට දායක මුදල් ඊළඟ මාසයේ 15 දින හෝ ඊට පෙරදින ප්‍රේෂණය කළ වුවත් 2017 ජූලි සිට දෙසැම්බර් දක්වා වූ කාලයට අදාළ සේවක අර්ථසාධක අරමුදල් රු.36,740ක මුදලක් 2019 ජූනි මාසයේ සිට ප්‍රේෂණය නොකර රඳවාගෙන තිබුණි.       | අදාළ නිලධාරියා සේවයට වාර්තා නොකිරීම නිසා අක්‍රීය සේවකයකු ලෙස සැලකීම නිසා EPF/ETF සැකසී නොමැති බව . | පරීක්ෂාවක් සිදුකර පනත ප්‍රකාරව දායක මුදල් ප්‍රේෂණය කළ යුතුය.                                   |
| (ඈ)  | 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් (සංශෝධිත) භාරකාර පනත | කිසියම් මාසයක සේවක භාරකාරත්ව අරමුදලට දායක මුදල් ඊළඟ මාසයේ අවසාන දින හෝ ඊට පෙරදින ප්‍රේෂණය කළ යුතු වුවත් 2017 ජූලි සිට දෙසැම්බර් දක්වා වූ කාලයට අදාළ සේවක භාරකාර අරමුදල් රු.5,510ක මුදලක් 2019 ජූනි මාසයේ සිට ප්‍රේෂණය නොකර රඳවාගෙන තිබුණි. | අදාළ නිලධාරියා සේවයට වාර්තා නොකිරීම නිසා අක්‍රීය සේවකයකු ලෙස සැලකීම නිසා EPF/ETF සැකසී නොමැති බව . | පරීක්ෂාවක් සිදුකර පනත ප්‍රකාරව දායක මුදල් ප්‍රේෂණය කළ යුතුය.                                   |

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 24,403,823 ක උනන්දුවකින් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ උනන්දුව රු. 25,600,930 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 1,197,107 ක වර්ධනයක් නිරීක්ෂණය විය. ඉකුත් වර්ෂයට සාපේක්ෂව පරිපාලන වියදම් සියයට 34 කින් එනම් රු. 20,854,252 කින් පහල යාම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 අනුපාත විශ්ලේෂණය

- (අ) පෙර වර්ෂය සමඟ සැසඳීමේ දී ප්‍රවර්තන වර්ෂයේ ජංගම වත්කම් අනුපාතය පිළිවෙලින් 1: 1.48 හා 1:1.30 ක් විය. ප්‍රවර්තන වර්ෂයේ මුදල් හා බැංකු ශේෂයන් සියයට 230 කින් අඩුවීම හා අනෙකුත් ගෙවිය යුතු දෑ සියයට 33 ක ප්‍රමාණයකින් වැඩිවීම අනුපාතයේ අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.
- (ආ) පෙර වර්ෂය සමඟ සැසඳීමේ දී ප්‍රවර්තන වර්ෂයේ ක්ෂණික අනුපාතය පිළිවෙලින් 1: 0.70 ක් හා 1: 0.58 ක් විය. ඉකුත් වර්ෂයේ පැවති රු.17,133,599ක බැංකු ශේෂයන් රු. 39,516,333 කින් පිරිහීම ක්ෂණික අනුපාතය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.
- (ඇ) පෙර වර්ෂය සමඟ සැසඳීමේ දී ප්‍රවර්තන වර්ෂයේ දී තෝරන අනුපාතය 1: 1.88 ක සිට 1: 1.93 ක් දක්වා වැඩි වී තිබුණි. ස්කන්ධ ප්‍රාග්ධනය සියයට 6 කින් හා ණය ප්‍රාග්ධනය සියයට 9 කින් අඩු වීම ඊට හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) සීමාසහිත සී-තෝර් පදනමට අයත් නො.335 ඩී.ආර් විජේවර්ධන මාවත, කොළඹ 10 ලිපිනයෙහි පිහිටි හිස් ඉඩම 1998 ජූලි 04 දින සිට අවුරුදු 20ක කාලයක් සඳහා අවන්හලක් පවත්වාගෙන යාමට සීමාසහිත ඔරියන්ට් පර්ල් හොටෙල් ලිමිටඩ් සමාගම වෙත බදු දී තිබුණු නමුත් බදු ගිවිසුමෙහි කාලය ඉකුත් වීමෙන් පසුව පදනම විසින් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කටයුතු කිරීම නිසා ඇතිවූ අර්බුද හේතුවෙන් 2018 වර්ෂයේ සිට මේ දක්වා වූ වසර 2 කට අධික කාලයක් එම දේපලෙහි ආර්ථික ප්‍රතිලාභ අහිමි වී තිබුණි. එසේම පදනම විසින් 2018 වර්ෂයට අදාළව අදාළ ආයතනයේ ලාභයෙන් රු.323,515 ක්වූ ලාභ කොටසක්ද අයකරගෙන නොතිබුණු අතර ඉඩම් සන්තකය ලබාගැනීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සිදුවී තිබුණි.</p>	<p>පිළිතුරු සපයා නැත</p>	<p>ලාභ කොටස අයකර ගැනීමට හා ඉඩම් සන්තකය ලබාගැනීමට කළමනාකරණය ක්‍රියාමාර්ග ගත යුතුය.</p>

- |   |                                  |   |
|---|----------------------------------|---|
| <p>(ආ) සමාලෝචිත වර්ෂයේ දී තනතුරු 4 ක් බඳවාගැනීම වෙනුවෙන් වූ පුවත්පත් දැන්වීම් සඳහා එකතුව රු.109,080 ක් වැයකර තිබුණ ද 2021 නොවැම්බර් 30 දිනවන විටත් අදාළ බඳවාගැනීම් සිදුකර නොතිබුණු හෙයින් වැයකළ රු. 109,080 ක මුදල නිශ්කාර්ය වියදමක් වී තිබුණි.</p>   | <p>පිළිතුරු සපයා නැත</p>         | <p>නිශ්කාර්ය වියදම් දැරීම වැළැක්වීමට කළමනාකරණය ක්‍රියාමාර්ග ගත යුතුය.</p>                             |
| <p>(ඇ) 2020 දෙසැම්බර් 31 දිනවන විටත් බැංකු අයිරාව රු.31,572,644ක බැර ශේෂයකින් සමන්විත වී තිබුණු අතර බැංකු අයිරා ලබාගැනීම වෙනුවෙන් 2020 වර්ෂය සඳහා රු.874,659 ක අයිරා පොලී ගෙවා තිබුණි. තව ද 2020 දෙසැම්බර් 31 දිනවන විට බැංකු ගිණුම් 4 ක හා අග්‍රිම ගිණුම් 2 ක එකතුව රු.9,189,907 ක හර ශේෂයක් පැවතීම නිසා එදිනට මුදල් හා බැංකු ශේෂය රු.22,382,735 ක බැංකු අයිරාවක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල පෙන්වා තිබුණි.</p> | <p>පිළිතුරු සපයා නැත</p>         | <p>බැංකු අයිරා පොලී නොගෙවන ලෙස බැංකු ගිණුම් පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය.</p>                        |
| <p>(ඈ) රු.136,818,381 ක් වූ විලම්භිත වගකීම් මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රමාණවත් පරිදි ඉදිරිපත් නොකර සේවක ප්‍රතිලාභ වගකීම සමඟ එකතුවක විලම්භිත වගකීම් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ දක්වා තිබුණි.</p>  | <p>ඉදිරියේදී කටයුතු කරන බව .</p> | <p>මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ද විලම්භිත වගකීම හා සේවක ප්‍රතිලාභ වගකීම වෙන් වෙන්ව දැක්විය යුතුය.</p> |

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 සංයුක්ත සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2020-2024 වර්ෂ සඳහා වූ සංයුක්ත සැලැස්ම 2020 මූල්‍ය වර්ෂය ආරම්භවීමට දින 15 කට පෙර විගණනයට ඉදිරිපත් කළයුතු වුවද 2020 ජුනි 19 දින ඉදිරිපත් කර තිබුණි.

පිළිතුරු සපයා නැත.

වක්‍රලේඛය ප්‍රකාරව සංයුක්ත සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.

4.2 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම

නිර්දේශය

2020 ක්‍රියාකාරී සැලැස්ම අනුව රු.මිලියන 16,680.91 ක් වෙන්කර ක්‍රියාකාරකම් 15 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් පිළියෙල කර තිබුණද 2020 දෙසැම්බර් 31 දිනට ඉදිරිපත් කළ ප්‍රගති වාර්තාව අනුව ක්‍රියාකාරී සැලැස්මෙන් බාහිර වූ ක්‍රියාකාරකම් කීපයක් සඳහා රු.මිලියන 57.33 ක් පමණක් වියදම් කර තිබුණි.

පිළිතුරු සපයා නැත.

ක්‍රියාකාරී සැලැස්ම අනුව සැලසුම් කළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට කළමනාකරණයේ අවධානය යොමු කළ යුතුය.